

සේවා මධ්‍යස්ථාන රාජ්‍ය සේවයේ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ අරක්කැම් තනතුරට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය

සේවා මධ්‍යස්ථාන ආයතන	යොමු අංකය	දිනය
1. අදාළ සේවයේ තනතුර	යොමු අංකය	දිනය
2. අභ්‍යන්තර සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුර අනුමත කිරීම	යොමු අංකය	දිනය : 2012.12.19
3. ප්‍රධාන ලේකම්(බ.ප)ගේ නිර්දේශය	යොමු අංකය	CSO/PTR/11/3 II-2 දිනය : 2014.06.11 #1/12
4. බුදුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය	යොමු අංකය	දිනය
5. සේවා මධ්‍යස්ථාන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය	යොමු අංකය	දිනය 2014.08
6. රජයේ සේවයේ සේවයේ අනුමැතිය	යොමු අංකය	දිනය

සේවා මධ්‍යස්ථාන බලධාරියා - තනතුර අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා වේ.

ප්‍රධාන ලේකම් වන දිනය - මෙම පරිපාටිය ගරු ආණ්ඩුකාරතුමා අනුමත කළ දින සිට ක්‍රියාත්මක වේ. අරක්කැම් තනතුර සඳහා මේ දක්වා ක්‍රියාත්මක බඳවා ගැනීමේ පරිපාටි එකී පරිපාටි වලින් ගන්නා ලද කිසිදු ක්‍රියාමාර්ගයකට හානියක් නොවන පරිදි පරිවර්තනය කරනු ලැබේ.

සේවා මධ්‍යස්ථාන පිළිබඳ විස්තර


සේවා මධ්‍යස්ථාන - ප්‍රාථමික අර්ධ ශිල්පීය

ප්‍රේෂ් - III, II, I හා විශේෂ ශ්‍රේණි

පැවරෙන කාර්යයන් පිළිබඳ පොදු තීරණයන් - ආයතනයන්හි කාර්යයන් ඉටු කිරීම හා පවත්වා ගෙන යාමේදී අවශ්‍ය වන මූලික පහසුකම් සම්පාදනයට අදාළ වන (ඉදිකිරීම්, නඩත්තු හා අලුත්වැඩියා වැනි)කාර්යයන් අතුරින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතාවන්හි (NVQ) දෙවැනි හා තුන්වැනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා/ කාර්මික නිපුණතාවන් අවශ්‍ය වන්නා වූ කාර්යයන් මෙම නිලධර ගණයට පැවරේ. මෙම කාර්යයන් අතුරින් පත්කිරීමට බලධරයා විසින් ඒ ඒ තනතුරට අදාළ ව විශේෂිත කොට දක්වනු ලබන කාර්යයන් තනතුරට පැවරේ.

කාර්යයන් පැවරීම - ශ්‍රේණි ගතව කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම සේවා ගණයට පැවරෙන කාර්යයන් අතුරින් ඕනෑම කාර්යයක් සේවයේ අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාව පදනම් කොටගෙන ඕනෑම ශ්‍රේණියක නිලධරයකුට දෙපාර්තමේන්තු ප්‍රධානි විසින් පවරනු ලැබිය හැකිය.

සේවයේ ස්වභාවය - ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත

අනුමත කරමි / නොකරමි.

 දිනය: _____
 වෘ. අලුති මහලක්ෂ්මි

05 වැටුප්
 5.1 වැටුප් කේත අංකය - PL2 -2006 A
 (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006(IV)අනුව)

5.2 වැටුප් පරිමාණය - රු.12,210 -10x130 -10x145 -10 x160 -12 x170 - 11

5.3 ශ්‍රේණි ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර

ශ්‍රේණිය	වැටුප් පියවර	වැටුප් තලය (රු.)
III	පියවර 01	රු.12,210/-
II	පියවර 12	රු.13,655/-
I	පියවර 22	රු.15,120/-
විශේෂ ශ්‍රේණිය	පියවර 32	රු.16,730/-

06 සේවා ගණයට අයත් තනතුරු /තනතුර

6.1 අනුමත තනතුරු නාම ,අනුමත තනතුරු සංඛ්‍යාව හා ඒවාට පැවරෙන කාර්යයන්

අනුමත තනතුරු නාම	තනතුරු අනුමත ශ්‍රේණිය	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යයන්
අරක්කැම්	III, II , I හා විශේෂ ශ්‍රේණිය	100	ආහාර පිළියෙල කිරීම, ආහාර පිළියෙල කරන සේවක පවිත්‍රව මනා ලෙස පවත්වාගෙන යාම, නියමිත ප්‍රමිත හා ආහාර වට්ටෝරු පිළිබඳ අවබෝධයක් ලබා දෙන ආහාර සකස් කිරීම, ආහාර කල් තබා ගැනීම පිළිබඳ විශේෂ ක්‍රමවේදයන් යොදා ගැනීම හා පෝෂණ දැනුම රැකගෙන පරිදි ආහාර රසවත් ව පිළියෙල කිරීම.

6.2 ඒකාබද්ධ නිලධර සංඛ්‍යාව : 100
 ශ්‍රේණිගත උසස්වීම් සඳහා III,II,I හා විශේෂ ශ්‍රේණි සියල්ල ඒකාබද්ධ සේවක සංඛ්‍යාව සේ සැලකේ (තනතුරු අනුමත ආයතන හා තනතුරු සංඛ්‍යාව උපලේඛන 01 හි දක්වා ඇත.)

07 බඳවා ගැනීමේ ක්‍රමය

7.1 බඳවා ගන්නා ප්‍රතිශතයන්

ධාරාව	ප්‍රතිශතය
විවෘත	100%
සීමිත	-
කුසලතා	-

7.2 විවෘත බඳවා ගැනීම

7.2.1 බඳවා ගන්නා ශ්‍රේණිය : III

7.2.2 සුදුසුකම්

7.2.2.1 අධ්‍යාපන සුදුසුකම් : අ.පො.ස (සා.පෙ) විභාගයෙන් දෙවරකට නොවැඩි ගණනකදී විෂයයන් 06 කට නොඅඩුව යටත් පිරිස සම්මාන 02ක් සහිත ව සමත් වී තිබිය යුතුය. විෂයයන් 05 ක් සමත්විය යුතුය.)

7.2.2.2 වෘත්තීය සුදුසුකම් : අදාළ තනතුරට නියමිත පරිදි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලැබ ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතාවන්හි (NVQ) අවම වශයෙන් දෙවන මට්ටමේ නිපුණතාවක් ලබා ගෙන තිබීම.

හෝ
රජයේ හෝ රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක් මගින් පවත්වනු ලබන ආහාර පිසීම / සුපවේදය පිළිබඳව තෙමසකට නොඅඩු වෘත්තීය පාඨමාලාවක් හදාරා තිබීම

7.2.2.3 පළපුරුද්ද: රජයේ හෝ පෞද්ගලික ආයතනයක වසරකට නොඅඩු කාලසීමාවක් අදාළ තනතුරේ සේවය කර තිබිය යුතු අතර පළපුරුද්ද පිළිගත හැකි ලේඛන මගින් සනාථ කළ යුතුය.

7.2.2.4 කාර්ය සුදුසුකම්: සෑම අපේක්ෂකයකුම බස්නාහිර පළාත තුළ සේවය කිරීමට සහ තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

- 7.2.2.5 වෙනත් :
- i. අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.
 - ii. යහපත් චරිතයකින් යුක්ත විය යුතුය.
 - iii. අයදුම්පත් භාරගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර 03 ක කාලය තුළ බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිය තිබිය යුතුය.

7.2.3 වයස
7.2.3.1 අවම සීමාව : අවුරුදු 18
7.2.3.2 උපරිම සීමාව : අවුරුදු 45
(දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු වූ අයට උපරිම වයස සීමාව බල නොපැවැත්වේ.)

7.2.4 බඳවාගැනීමේ ක්‍රමය

- 7.2.4.1 ලිඛිත විභාගය : අදාළ නොවේ.
7.2.4.2 වෘත්තීය පරීක්ෂණ : අදාළ නොවේ.
7.2.4.3 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ : අදාළ නොවේ.
7.2.4.4 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ශීර්ෂ	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
විෂයානුබද්ධ දැනුම	25	25%
බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන සුදුසුකම් ලෙස දක්වා ඇති අ.පො.ස (සා.පෙ) විභාගයේදී ලබාගෙන ඇති විෂයයන් හය හා සම්මාන දෙකට අමතරව සමත් ව ඇති විෂයයන් සඳහා ලබා ඇති සාමාර්ථ සඳහා විෂයයන් 02 ක උපරිමයකට යටත් ව ලකුණු ලබා දේ. සාමාන්‍ය සාමාර්ථයකට ලකුණු - 02 සම්මාන සාමාර්ථයකට ලකුණු - 03 අධි සම්මානයකට ලකුණු - 04 විශිෂ්ඨ සම්මානයකට ලකුණු - 05	10	
පළපුරුද්ද (වසරකට ලකුණු 02 බැගින් උපරිම වසර 05 ක් සඳහා පිළිගත හැකි ලේඛන මගින් සනාථ කළ යුතුය.)	10	
පෞරුෂය	05	

7.2.4.4.1 ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරන බලධාරියා: අදාළ පත්වීම් බලධරයා

සවිභන් : ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගෙන ඇති අයදුම්කරුවන්ගෙන් ප්‍රථම පුරවනු ලැබේ.
 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී පරීක්ෂා කිරීමට නියමිත කරුණුද, එනම් තනතුරට සහ සුදුසුකම් සපුරා ඇත්ද යන්න ද මෙම ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී පරීක්ෂා කරනු ලැබේ.
 (ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර - උපලේඛන 02හි දක්වා ඇත.)

7.2.5 අයදුම්පත් කැඳවීමේ ක්‍රමය : රජයේ ගැසට් පත්‍රයේ හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැනුම් මගින් හෝ ප්‍රසිද්ධ නිවේදනයක් පළ කිරීම මගිනි.

- 7.3 සීමිත බඳවාගැනීම : අදාළ නොවේ.
- 7.4 කුසලතා පදනම මත බඳවා ගැනීම : අදාළ නොවේ.

08 කාර්යක්ෂමතා කඩඉම්
8.1

කුමන කාර්යක්ෂමතා කඩඉම ද යන වග	කාර්යක්ෂමතා කඩඉම සමත්විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙර ද	කාර්යක්ෂමතා කඩඉමේ ස්වභාවය ලිඛිත පරීක්ෂණය වෘත්තීය පරීක්ෂණය සහතික පාඨමාලාව වෙතත්
1 වන කාර්යක්ෂමතා කඩඉම	III ශ්‍රේණියට බඳවා ගෙන වසර තුන (03)ක් ගතවීමට පෙර 1 වන කාර්යක්ෂමතා කඩඉම	වාචික උපලේඛන - 03
2 වන කාර්යක්ෂමතා කඩඉම	II ශ්‍රේණියට උසස් වී වසර තුන (03)ක් ගතවීමට පෙර 2 වන කාර්යක්ෂමතා කඩඉම	වාචික උපලේඛන - 04
3 වන කාර්යක්ෂමතා කඩඉම	I ශ්‍රේණියට උසස් වී වසර පහ (05) ක් ගතවීමට පෙර 3 වන කාර්යක්ෂමතා කඩඉම	වාචික උපලේඛන - 05

- 8.2 කාර්යක්ෂමතා කඩඉම් පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක් ද? වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාව පරිදි
- 8.3 කාර්යක්ෂමතා කඩඉම්වලට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන බලධරයන් කවුරුන්ද?

1 වන කාර්යක්ෂමතා කඩඉම
 2 වන කාර්යක්ෂමතා කඩඉම
 3 වන කාර්යක්ෂමතා කඩඉම } අදාළ පත්වීම් බලධරයා විසින්

09 භාෂා ප්‍රවීණතාවය
9.1

භාෂාව		ලබාගත යුතු ප්‍රවීණතාවය
i.	රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බඳවා ගැනීමේදී නිලධාරීන් විසින් නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය පරිවාස කළ ලබා ගත යුතුය.
ii.	අනෙක් භාෂාව	රාජ්‍ය පරිපාලන වක්රලේඛ 01/2014 අනුව පත්වීම් දින සිට 05 ක් ඇතුළත අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
iii.	සන්ධාන භාෂාව (අදාළ වන්නේ නම් පමණි)	අදාළ නොවේ

අදාළ උසස් කිරීම

III වන ශ්‍රේණියේ සිට II වන ශ්‍රේණියට උසස් කිරීම

10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.1.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- i පත්වීම ස්ථිර කර තිබීම.
- ii අරක්කැම් තනතුරේ III ශ්‍රේණියේ අවම වශයෙන් වසර දහය (10) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලයට නියමිත සියලුම වැටුප් වර්ධක නියමිත දිනට උපයාගෙන තිබීම.
- iii අනුමත කාර්යසාධන ඇගයීම් පරිපාටිය අනුව උසස්වීමේ දිනට පෙරාතුව වූ වසර දහය (10)ක් තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබීම.
- iv උසස් කිරීමේ දිනට පූර්වාසන්නතම වසර පහ (05) තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- v. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගෙන තිබීම.
- vi. අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වී තිබීම.

10.1.1.2 උසස් කිරීමේ ක්‍රමය :

සුදුසුකම් සම්පූර්ණ කරන සේවකයන් II වන ශ්‍රේණියට උසස් කිරීම සඳහා පත්වීම බලධරයා වෙත නියමිත ආකෘති පත්‍රය මගින් ඉල්ලීමක් කළ විට සේවයේ වසර 10 සම්පූර්ණ කරන දින හෝ සුදුසුකම් සම්පූර්ණ කරන දිනය යන දින දෙකෙන් පසුව එළඹෙන දින සිට II ශ්‍රේණියට උසස්වීම ලබා දෙනු ලැබේ.

II වන ශ්‍රේණියේ සිට I වන ශ්‍රේණියට උසස් කිරීම

10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.2.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- i අරක්කැම් තනතුරේ II ශ්‍රේණියේ අවම වශයෙන් වසර නවය (09) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලය තුළ සියලුම වැටුප් වර්ධක උපයාගෙන තිබීම.
- ii අනුමත කාර්යසාධන ඇගයීම් පරිපාටිය අනුව උසස්වීමේ දිනට පෙරාතුව වූ වසර නවය (09)ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබීම.
- iii උසස් කිරීමේ දිනට පූර්වාසන්නතම වසර පහ (05) තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- iv අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වී තිබීම.

10.2.1.2 උසස් කිරීමේ ක්‍රමය :

සුදුසුකම් සම්පූර්ණ කරන සේවකයන් I වන ශ්‍රේණියට උසස් කිරීම සඳහා පත්වීම බලධරයා වෙත නියමිත ආකෘති පත්‍රය මගින් ඉල්ලීමක් කළ විට පත්වීම බලධරයා විසින් II ශ්‍රේණියේ වසර නවය (09) ක් සම්පූර්ණ කරන දින හෝ සුදුසුකම් සම්පූර්ණ කරන දිනය යන දින දෙකෙන් පසුව එළඹෙන දින සිට I ශ්‍රේණියට උසස්වීම ලබා දෙනු ලැබේ

10.3 I වන ශ්‍රේණියේ සිට විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

10.3.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.3.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

- i අරක්කැම් තනතුරේ I වන ශ්‍රේණියේ අවම වශයෙන් වසර (09) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම සීමාවට අදාළ සියලුම වැටුප් වර්ධක උපයාගෙන තිබීම
- ii අනුමත කාර්යසාධනය ඇගයීම් පරිපාටිය අනුව උසස්වීමේ පෙරාතුව වූ වසර නවය (09) තුළම සතුටුදායක හෝ ඊට ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර තිබීම.
- iii උසස්වීම් දිනට පූර්වාසන්න වසර පහ (05) තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- iv අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වී තිබීම.

10.3.1.2 උසස්කිරීමේ ක්‍රමය :

සුදුසුකම් සම්පූර්ණ කරන සේවකයන් විසින් නියමිත ආකාරයට අනුව පත්කිරීම් බලධරයා වෙත ඉල්ලීමක් කළ විට පත්වීම් බලධරයා විසින් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන සේවකයන් හෝ I වන ශ්‍රේණියේ වසර නවය (09) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කළ දිනය යන දින දෙකෙන් පසුව එළඹෙන දින ක්‍රියාත්මක වන පරිදි විශේෂ ශ්‍රේණියට උසස් කිරීම පත්කිරීම් බලධරයා විසින් සිදු කරනු ලැබේ.

සටහන සතුටුදායක සේවා කාලය:

සතුටුදායක සේවා කාලයක් යනු රජයේ නිලධාරියෙකු විසින් කාර්යක්ෂමව හා අදාළ රාජකාරිය ඉටු කිරීම මගින් ද, සමත් විය යුතුව තිබූ කාර්යක්ෂමතා කඩඉම් නියමිත සමත්වීම මගින් ද, ස්ථිර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීම මගින් ද එම කාලය උපයා ගත යුතුව තිබූ සියලුම වැටුප් වර්ධක උපයාගෙන ඇත්තා වූ සහ ඔහු විසින් දැඩුවම යුතු වරදක් සිදු නොකරන ලද්දා වූ කාල සීමාවක් වන්නේය. (අවවාද කිරීම්/ තදින් අවවාද හැර)

සක්‍රීය සේවා කාලය :

සක්‍රීය සේවා කාලය යනු ස්වකීය තනතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරිය යෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රසූත නිවාඩු හැර අනෙකුත් සියලුම වැටුප් නිවාඩු කාල පරිච්ඡේදයෙන් සක්‍රීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

11 තනතුරුවලට පත්කිරීම : අදාළ නොවේ

12 බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතිවල දැක්වෙන පොදු කොන්දේසි පරිබාහිර වන්නාවූ කොන්දේසි :

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට ද, බස්නාහිර පළාත් සභා ප්‍රජා සංග්‍රහයට ද , කලින් කල බස්නාහිර පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමා විසින් පනවනු ලබන රෙගුලාසි නොහොත් නියෝගවලට ද, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් කලින් කල පනවනු ලබන රෙගුලාසි නොහොත් නියෝගවලට ද, අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නියෝගවලට ද අනුව කටයුතු යුතු ය.

ගරු ආණ්ඩුකාරතුමා විසින් ප්‍රකාශ කරන ලදී.
දිනය : 1/1/2006. පිටුව : 22/4.8.18

සමාජ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතිවල දැක්වෙන අර්ථ නිරූපණවලට අනුකූල වන්නාවූ අර්ථ නිරූපණ :

සමාජ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති වල දැක්වෙන අර්ථ නිරූපණ වලට අනුකූල වන්නාවූ අර්ථ නිරූපණ කිසිවක් වෙනොත් ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා / බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා විමසා කටයුතු කරනු ඇත.

ශ්‍රේණියට අන්තර්ග්‍රහණය

14.1 III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම

14.1.1 මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැම් තනතුරේ වසර දහයක (10) සක්‍රීය සේවා කාලයක් සපුරා නොමැති, සේවකයින් III ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ

14.2 II ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම

14.2.1 මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැම් තනතුරේ වසර දහය (10) කට වැඩි සක්‍රීය සේවා කාලයක් සපුරා ඇති, එහෙත් වසර දහ නවය (19) ක සක්‍රීය සේවා කාලයක් සපුරා නොමැති, සේවය ස්ථිර කර ඇති , අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයා ගෙන ඇති සේවකයින් II ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.2.2 අරක්කැම් තනතුරේ II ශ්‍රේණියේ වසර නවය (09) ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති නිලධරයන් II ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.3 I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම

14.3.1 මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැම් තනතුරේ III ශ්‍රේණියේ වසර දහ නවය (19) ක් හෝ ඊට වැඩි සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, එහෙත් වසර විසි අටක (28) සක්‍රීය සේවා කාලයක් සපුරා නොමැති, එම කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති සේවය ස්ථිර කර ඇති සේවකයින් I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.3.2 අරක්කැම් තනතුරේ II ශ්‍රේණියේ වසර නවය (09) ක් හෝ ඊට වැඩි සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එහෙත් වසර දහ අට (18) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති , වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති සේවකයින් I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.3.3 අරක්කැම් තනතුරේ I ශ්‍රේණියේ වසර නවයක (09) සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති සේවකයින් I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.4 විශේෂ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම

14.4.1 මෙම බඳවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට අරක්කැම් තනතුරේ III ශ්‍රේණියේ වසර විසි අට (28) ක් හෝ ඊට වැඩි සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති, සේවය ස්ථිර කර ඇති සේවකයන් විශේෂ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.4.2 අරක්කැම් තනතුරේ II ශ්‍රේණියේ වසර (18) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති සේවකයින් විශේෂ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

14.4.3 අරක්කැම් තනතුරේ I ශ්‍රේණියේ වසර නවය (09) ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති නිලධරයන් විශේෂ ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.






කරන ලදී.
2014.08.18


සටහන : කිසියම් සේවකයෙකුට ශ්‍රේණියක් රහිතව පත්වීම් ලබා දී ඇත්නම් එම සියළුම පත්වීම් III ශ්‍රේණියේ සිටියා සේ සලකා අන්තර්ග්‍රහණ කටයුතු සිදුකළ යුතුය.

අන්තර්ග්‍රහණය කරන දිනට අන්තර්ග්‍රහණය කරන ශ්‍රේණියට පත්වීමට අවශ්‍ය කාලයට වඩා වැඩිපුර සේවය කර ඇති කාලය ඊළඟ ඉහළ තනතුරට උසස් කිරීමේදී සේවා කාලය සඳහා ගණනය කරනු ලැබේ.



අන්තර්ග්‍රහණය කිරීම මත වැටුප් ගෙවීම ආයතන සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ වගන්ති අනුව විය යුතු අතර එහිදී වැටුප් වර්ධක දිනයේ වෙනසක් සිදු නොවනු ඇත. ලබමින් සිටි වැටුප් නව වැටුප් පරිමාණයේ වැටුප් පියවරට සමාන වන අවස්ථාවකදී පියවරෙහි වෙනසක් ඇති නොවේ.

15 මෙම පරිපාටියේ විධිවිධාන සලසා නොමැති කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ කීරණය කරනු ඇත.


සකස් කළේ: අත්සන  පරීක්ෂා කළේ: 
D.A. ඉතිහාසඥ (විෂයභාර මාණ්ඩලික නිලධාරියා) 
නිල මහානර්ථකර්මාන්තර්ණ 
නිර්දේශ කර ඉදිරිපත් කරමි 

දිනය 2014/06/10
අත්සන 
(දෙපාර්තමේන්තු ප්‍රධානි)
නම **ඩබ්. ජී. ඩී. වැසිකා රූපසිංහ**
තනතුර **නියෝජ්‍ය ප්‍රධාන ලේකම්**
නිල මුද්‍රාව (පිරිස් හා පුහුණු)
බස්නාහිර පළාත් සභාව.
යොමු අංකය:.....

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික අර්ධ ශීල්පීය සේවා ගණයේ අරක්කැම් තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

දිනය  අත්සන : 
නම
තනතුර
නිල මුද්‍රාව
යොමු අංකය: CSO/PTR/11/3/1/12

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික අර්ධ ශීල්පීය සේවා ගණයේ අරක්කැම් තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය අනුමත කිරීම නිර්දේශ කරමි.

දිනය 2014/06/11
අත්සන : 
නම :
ප්‍රධාන ලේකම් (බ.ප)
නිල මුද්‍රාව

ජේ. එම්. සී. ජයන්ති විජේතුංග
ප්‍රධාන ලේකම් - බස්නාහිර පළාත

123 (41)

යොමු අංකය: 1/4/215/103

පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ අරක්කැම් තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පරිපාටිය බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත.

2014.08.14

අත්සන : Stony
නම :
ලේකම්
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
නිලමුද්‍රාව

වී. රාජපක්ෂ
ලේකම්
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
බස්නාහිර පළාත

යොමු අංකය: 1/1/4/206

පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ අරක්කැම් තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පරිපාටිය 2014.11.18 දින ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.

2014/11/18

අත්සන : [Signature]
නම :
ආණ්ඩුකාර ලේකම්
නිලමුද්‍රාව
සුනිල් අබේවර්ධන,
බ.ප. ආණ්ඩුකාර ලේකම්
බ.ප. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය
98/4, හැව්ලොක් පාර,
කොළඹ 05.

ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.
යොමු අංකය 1/1/4/206. දිනය 2014.11.18

අරක්කැමි තනතුරු අනුමත ආයතන හා අනුමත තනතුරු සංඛ්‍යාව

අරක්කැමි තනතුරු අනුමත ආයතන	අනුමත තනතුරු සංඛ්‍යාව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථාන (මීගොඩ, නිව්ට්ටුව, පන්තිපිටිය, හංවැල්ල)	05
කළාප අධ්‍යාපන කාර්යාලය මිනුවන්ගොඩ - පාසල්	01
කළාප අධ්‍යාපන කාර්යාලය කැලණිය - පාසල්	01
කළාප අධ්‍යාපන කාර්යාලය පිළියන්දල - පාසල්	01
කළාප අධ්‍යාපන කාර්යාලය කළුතර - පාසල්	01
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන (හොරණ, හෝමාගම, වල්පිට, අබේපුස්ස)	06
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානය බෝටුවල	02
පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව	51
පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව (මීගොඩ රෝහල)	02
පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව - ගංගොඩවිල නිවර්තන නිවාසය	04
පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව - මිරිගම වැඩිහිටි නිවාසය	04
පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව - මිරිගම ළමා නිවාසය	02
පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව - දෙහිවල මන්ද මානසික ළමා නිවාසය	02
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව රම්මුතුගල සහතික කල පාසල - 04 මාකොල සහතික කල පාසල - 04 දැවුම් නිවාසය රම්මුතුගල - 04 දැවුම් නිවාසය මාකොල - 04 රජයේ දැවුම් මධ්‍යස්ථානය - 02	18
එකතුව	100

උපලේඛන : 02

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කැම් තනතුරේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

විෂයයේ නම : බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කැම් තනතුරේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
විෂයානුබද්ධ දැනුම		50%
ආහාරවල පෝෂණය සුරැකෙන ආකාරයට ආහාර පිළියෙල කිරීම	15	
ආහාර කල් තබා ගැනීම සම්බන්ධ දැනුම (වාචික ප්‍රශ්න විමසා ලකුණු ලබා දෙනු ලැබේ.)	10	
සමහර අධ්‍යාපන සුදුසුකම්		
මූලික අධ්‍යාපන සුදුසුකම් ලෙස දක්වා ඇති අ.පො.ස (සා.පෙ) ලබාගෙන ඇති විෂයයන් හය හා සම්මාන දෙකට අමතරව සමත් ව ඇති සඳහා ලබා ඇති සාමාර්ථ සඳහා විෂයයන් 02 ක උපරිමයකට යටත් ව ලකුණු ලබා දේ.	10	
සාමාර්ථයකට ලකුණු - 02		
සාමාර්ථයකට ලකුණු - 03		
සාමාර්ථයකට ලකුණු - 04		
සාමාර්ථයකට ලකුණු - 05		
සමුදායී (වසරකට ලකුණු 02 බැගින් උපරිම වසර 05 ක් සඳහා) පිළිගත හැකි ලේඛන මගින් සනාථ කළ යුතුය.)	10	
සාමාර්ථය	05	
එකතුව	<u>50</u>	

සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන බලධාරියා : පත්වීම් බලධරයා

ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන්නේ කොපමණ කාලසීමාවකට වරක් ද යන වග : අවශ්‍යතාවය පරිදි

කාර්යාල කළේ : අත්සන :
 (විෂයභාර නිලධාරියා)
 නම :
 තනතුර :
 දිනය :

පරීක්ෂා කළේ : අත්සන :
 (විෂයභාර මාණ්ඩලික නිලධාරියා)
 නම :
 තනතුර :
 දිනය :

ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලදී.
 අංකය : 4/1/4/266. දිනය : 2014.12.18

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කැම් තනතුරේ III ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

1. පරීක්ෂණයේ නම : බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කැම් තනතුරේ III ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය
2. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර		උපරිම ලකුණු ප්‍රමාණය	තෝරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
i.	ආහාරවල පෝෂණය රැකෙන අයුරින් ආහාර පිසීම පිළිබඳ දැනුම හා ආහාර කල් තබා ගැනීම පිළිබඳ දැනුම මැන බැලීම	60	40%
ii.	ආහාර පිලිගැන්වීම	40	

3. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරියා : පත්වීම් බලධාරියා
4. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන්නේ කොපමණ කාලසීමාවකට වරක් ද යන වග :
වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාව පරිදි

සකස් කළේ : අත්සන :
(විෂයභාර නිලධාරියා)
නම :
තනතුර :
දිනය :

පරීක්ෂා කළේ : අත්සන :
(විෂයභාර මාණ්ඩලික නිලධාරියා)
නම :
තනතුර :
දිනය :

අත්සන :
(දෙපාර්තමේන්තු ප්‍රධානියා)
නම :
තනතුර :
දිනය :

ගරු, ආණ්ඩුකාරතුමා පිහිටි අනුමත කරන ලදී.
කොහු අංකය : 1/1/2006.. දිනය : 20/12/2005

ලේඛන : 03

උපලේඛන : 04

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කම් තනතුරේ II ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

විස්තරයෙන්ම : බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කම් තනතුරේ II ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

විභාගය සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
ප්‍රශ්න 01-03 හා 05 I, II, III, VII, XII, XIII, XXI, XXIV පරිච්ඡේදවලට අදාළ ප්‍රශ්න දැනුම පරීක්ෂා කිරීම	100	40%

විභාගය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කරනු ලබන බලධාරියා : පත්වීම් බලධාරියා

විභාගය සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන්නේ කොපමණ කාලසීමාවකට වරක් ද යන වග : වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාවය පරිදි

.....

..... (විෂයභාර නිලධාරියා)

.....

.....

.....

..... (විෂයභාර නිලධාරියා)

.....

.....

.....

පරීක්ෂා කළේ : අත්සන :

(විෂයභාර ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියා)

නම :

තනතුර :

දිනය :

රෙගුලර් ලි. 11/1/2018

ගරු පාස්පාසුකරු මා විසින් අනුමත කරන ලදී. ගොනු අංකය : 11/1/2018. දිනය : 20/1/2018.

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කුම් තනතුරේ I ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය

1. පරීක්ෂණයේ නම : බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අරක්කුම් තනතුරේ I ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය
2. සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබාදෙන ක්ෂේත්‍ර සහ ලකුණු ප්‍රමාණයන් :

ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	තෝරාගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
පළමුවන හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේදී ආචරණය වූ විෂයයන්ට අදාළ ව ගත වූ සේවා කාලය තුළ සිදුවී ඇති වෙනස්වීම් හා නව පුවණතාවන් පිළිබඳ සේවකයාගේ දැනුම හා කුසලතාව මැන බැලීම	100	40%

3. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරනු ලබන බලධාරියා : පත්වීම් බලධරයා
4. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන්නේ කොපමණ කාලසීමාවකට වරක් ද යන වග : වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාවය පරිදි

සකස් කළේ : අත්සන :
 (විෂයභාර නිලධාරියා)
 නම :
 තනතුර :
 දිනය :

පරීක්ෂා කළේ : අත්සන :
 (විෂයභාර මාණ්ඩලික නිලධාරියා)
 නම :
 තනතුර :
 දිනය :

අත්සන :
 (දෙපාර්තමේන්තු ප්‍රධානියා)
 නම :
 තනතුර :
 දිනය :

කාර්යක්ෂමතා කඩඉම්

ශ්‍රේණි උසස්වීම් ලබාගැනීම සඳහා වූ අයදුම්පත

නිලධාරියා පිළිබඳ තොරතුරු

- 1.1 අයදුම්කරුගේ සම්පූර්ණ නම :
- 1.2 හැඳුනුම්පත් අංකය :
- 1.3 සේවා ස්ථානය සහ එහි ලිපිනය :
- 1.4 අයත් වන සේවය හා තනතුර :
- 1.5 අයත්වන සේවා ගණය හා ශ්‍රේණිය :

සේවාගැනීමට ලබා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය 40%

සත්වීම පිළිබඳ තොරතුරු

- 2.1 පත්වීම් දිනය :
- 2.2 පත්වීම ස්ථිර කළ දිනය :

2.3 සමත් වූ කාර්යක්ෂමතා කඩඉම හා සමත් දිනය :

සමත් වූ කාර්යක්ෂමතා කඩඉම	සමත්විය යුතු දිනය	සමත් වූ දිනය

2.4 සමත් වූ භාෂා ප්‍රවීණතා මට්ටම හා සමත් දිනය :

සමත් වූ භාෂා ප්‍රවීණතා මට්ටම	සමත්විය යුතු දිනය	සමත් වූ දිනය

උසස්වීමට අදාළ තොරතුරු

3.1 උසස්වීමට අපේක්ෂිත ශ්‍රේණිය : II / I / විශේෂ

3.2 උසස්වීමට අපේක්ෂිත ධාරාව : සාමාන්‍ය

3.3.1 අවශ්‍ය සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කර තිබේද? ඔව් / නැත

3.3.2 සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කළ දිනය

3.3.3 අපේක්ෂිත සක්‍රීය සේවා කාලය තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට අදාළ මට්ටමේ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේද? ඔව් / නැත

3.3.4 නියමිත වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබේද? ඔව් / නැත

උසස්වීමට පූර්වාසන්න පස් වසර තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේද? ඔව් / නැත

3.3.5 විනය දඬුවම් ලබා තිබේද? ඔව් / නැ

3.4.6 සුවිශේෂී කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගය සමත් වූ දිනය
.....

3.4.7 විභාගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය :

3.4.8 සුවිශේෂී කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගයට පෙනී සිටි වාර ගණන :

3.4.9 නියමිත දිනට සුවිශේෂී කාර්ය සාධනය සඳහා වූ අභියෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නොහැකි වූයේ නම් ඊට හේතු :

4. අයදුම්කරුගේ ප්‍රකාශය
ඉහත සඳහන් සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, මා හට විරුද්ධව නොනිමි විනය පරීක්ෂණය නොමැති බවත් දින සිට සාමාන්‍ය කාර්යසාධනය / සුවිශේෂී කාර්ය සාධනය යටතේ II / I / විශේෂ ශ්‍රේණියට උසස්වීමට අදාළ සුදුසුකම් සපුරා ඇති බවත් සහතික කරමි.

දිනය :
නිලධරයාගේ අත්සන

5. ආයතන ප්‍රධානිගේ නිර්දේශය
ඉහත සඳහන් සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, ඉහත නම් සඳහන් ශ්‍රේණියට සාමාන්‍ය / මහතා / මිය / මෙනවිය සේවා ගණයේ කාර්යසාධනය / සුවිශේෂී කාර්යසාධනය යටතේ උසස් කිරීම සඳහා වූ සියලු කරුණු සම්පූර්ණ කර බවටත්, සෑහීමකට පත්වෙමි. ඒ අනුව එම නිලධරයා ඉහත ශ්‍රේණියට උසස් කිරීම නිර්දේශ කරමි.

අත්සන :
නිල මුද්‍රාව :

6. දෙපාර්තමේන්තු ප්‍රධානිගේ නිර්දේශය
ආයතන ප්‍රධානි විසින් ඉහතින් දක්වා ඇති කරුණු නිවැරදි බවත් / නිවැරදි නොවන බවත්, ඒ අනුව නිර්දේශ හා එකඟ වන බවත්, / නොවන බවත්, කාරුණිකව දන්වමි.

අත්සන :
නිල මුද්‍රාව :

ගරු ආණ්ඩුකාරවරයා විසින් අනුමත කරන ලදී.
කොළඹ 04, 11/11/2006. දුරකථන අංකය 2014.4.8.18